

# නීති කලට ණය සපයා ගැමි පහස සලසමු

මහජන බැංකුවේ සමුපකාර හා ගැමිණිය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ජේ. එච්. කුරේ (බී.එස්.සී. ලංකා) මහතා විසින්

ලංකාවේ කෘෂිකාර්මික ණය දීම පිළිබඳ ප්‍රධාන වගකීම මහජන බැංකුව විසින් පවරා ගැනීමෙන් පසු මෙරට කෘෂිකාර්මික ඉතිහාසයේ අත් කිසි කලෙක නොවූ විරූ අන්දමක මුදල් ප්‍රවාහයක් ගොවියන් වෙත ලැබිණ. 1967 සැප්තැම්බර් මස මහජන බැංකුව විසින් මේ කාර්යය පවරා ගැනීමෙන් පසු මෙතෙක් වාර්ෂිකව දී ඇති ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා එකම කන්තයකදී ණය වශයෙන් දෙනු ලැබීය. 1967-68 මහ කන්තය සඳහා රුපියල් අට කෝටි විසි ලක්ෂයක ණය ප්‍රමාණයක් දීමට බැංකුව එකඟ වූ අතර, අවසානයේදී රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් දෙන ලදී. මෙයින් පත් කෝටි තිස් ලක්ෂයක් දැනටමත් දී ඇත. ඉතිරි දෙකෝටි හැට ලක්ෂය අස්වනු කපා ගැනීමේ අත්තිකාරම් සහ බිත්තර වී, පෝර, කෘමිනාශක වැනි මහජන බැංකුවේ ආයාචනය පරිදි දෙන ලද දෙය සඳහා ගෙවනු පිණිස වෙන් කර ඇත. මේ නයින්, ගොවිහු පළමු වතාවට ඉතාම නිසි කල්හි ණය ලැබූහ; වගා කළහ. අද විශාල අස්වැන්නක අයිතිකරුවන් වන ඔවුහු ණය මුදල් ආපසු ගෙවීමට බලා සිටිති.

### වැදගත් තැනක්

ණය දීමේදී ගොවියාගේ ණය ගෙවීමේ හැකියාවන් ගැන විමසීමෙන් විය යුතු බව ඇත්තකි. එහෙත් එම හැකියාවන් තීරණය කිරීමට ප්‍රථම ඔවුන්ගේ ණය ගැනීමේ අවශ්‍යතාවයන් වඩාත් විමසීමෙන් සලකා බැලිය යුතුව ඇත. ණය මුදල් වැදගත් වෙතත් නිසි කලට නොලැබෙන ණයෙන් ඒ තරම්ම ප්‍රතිඵලයක් ඇත්දැයි සැක සහිතය. ඔක්තෝබර් මුල් සතියේ ආරම්භ කළ යුතු කුඹුරු සෑම දෙසැම්බර් වන තෙක් පමා වුවහොත් ගොවිහු නියත වශයෙන්ම අස්වැන්න පාලුවකට මුහුණ පාති. සිසෑම, වල් නෙලීම යනාදී කායභීයයන් ඒ ඒ නියම වේලාවන්හිම කළ යුතුය. මේ නිසා ගොවිතැන කර්මාන්ත ව්‍යාපාරයන්ට

වඩා වෙනස් මුහුණුවරක් ගනී. ගොවිතැන් කටයුතු වලදී දෙමාසයක පමාවෙන් සිදුවෙන පාඩුව විද දරා ගැනීමට තරම් ශක්තියක් ගොවීන්ට නැත.

කාර්මිකයෙකු ගේ අවදානමත්, භාග්‍යමත් ගොවියෙකුගේ මෙන් නොව බොහෝ වෙනස්ය. මාස දෙකක පමාව කාර්මිකයෙකුගේ ආදායම කෙරෙහි සැහෙන ආකාරයකින් බලපෑමක් නොකරයි. තාවකාලිකව පාඩු ලැබුවත් ඒවා සකසා ගැනීමේ හැකියාව ඔහු කෙරෙහි ඇත. මේ වන තෙක් කෘෂිකාර්මික ණය පුරුද්දකට මෙන් මාස දෙක තුනකින් පමා විය. ණය පමාවීමේ හේතුවෙන් ඇතිවිය හැකි අමාරුකම් මෙතෙක් තේරුම් නොගත් අතර එ මගින් ගොවීන් වැටෙන බෙදජනක තත්ත්වය ගැනද සැහෙන සැලකිල්ලක් නො දැක්වූවාසේය.

ණය ගැන බලාපොරොත්තුව තබන ගොවියා ණය මුදල ස්ථිර වූ පසු එය ලැබෙන තෙක් කුඹුරේ මූලික වැඩ කටයුතු ආරම්භ කරයි. බිම් පෙරලා, දියයොදා කුඹුර සකස් කර ගනී. ඒ වන විට ඔහුට මුදල් අවශ්‍ය වේ. එද එය ඉක්මණින් නො ලැබී ප්‍රමාද වෙයි. දැන් දැන් මුදල් ලැබේවි යි සිතා හෙතෙම තවත් සුළු වියදමක් දරයි. හදිසි නැති වැඩ පමණක් ප්‍රමාද කරයි. එහෙත් තව තවත් බලා සිටිය නොහැක. ඔහු වහ වහා වී වැපිරිය යුතුය. අනෙක් කටයුතු ආරම්භ කළ යුතුය. තවත් පමා කළ නොහැකි තැන ගොවියා කෙමෙන් කෙමෙන් ගමේ මුදල් හිමියන් වෙත ඇදී යයි. ඒ හා සමගම දහසකුත් එකක් වේදනාවන් හා කම්කටොළ කරාද ඇදී යන්නේය.

ගමේ පවතින ගිනි පොලී ප්‍රමාණය අද විවෘත රහසකි. ගමේ ණය කටයුතු ක්‍රියාත්මක වන්නේ ගම්බද මුදල් හිමියන් විසින්ම සකසා ගෙන ඇති කොන්දේසි කීපයක්

මතය. ඇතැම් තැනක බිත්තර වී මළ තුනක් ණයට දෙන්නේ මළ හතරක් ආපසු ගෙවීමේ කොන්දේසිය මතය. බොහෝ තැනක ණය සැපයෙන්නේ එම මුදල දුමුවලින් අයකර ගැනන පරිදිය. ණය මුදල තමන්ගේ අස් වැනුනේ ගෙවීමට ගොවියාට සිදුවන අතර, එසේ ගෙවීමේ දී බුසලක් සඳහා ණය හිමියන් ගෙවනුයේ රුපියල් 8 ත් 9 ට අතර ගණනකි. මෙම හුවමාරුවට සම්බන්ධ පොලී ප්‍රමාණය ක්‍රියාත්මක කරන ආකාරය ගැන තවත් දුරට සොයා බැලීම රජවත්ය. මුල් අවසානවේ සපයන ලද මළ තුන වෙනුවට හතරක් ආපසු ගෙවිය යුත්තේ හය මසක් තුළ ආපසු ගෙවන්නේ නම් පමණි. සෑම කන්නයකටම ඒකක තුනක් සඳහා අමතර ඒකකයක් ලැබෙන පරිද්දෙන් මෙහි පොලිය සකස් කර ඇත. මෙහි සෑම අවුරුද්දකම ඒකක තුනකට ඒකක දෙකක් පොලී වශයෙන් ලැබෙයි. මෙය ඇත්ත වශයෙන්ම අවුරුද්දකට 66% පොලී අනුපාතිකයෙකි.

**තවත් ක්‍රමයක්**

අනෙක් ක්‍රමයද මෙයට සමානය. සහතික මිල ක්‍රමය යටතේ වී බුසලක් රුපියල් 12 කට මිලදී ගනිද්දී ණය ගත් ගොවියෙකුට තම අස්වැන්න බුසල රුපියල් 9 ගණනේ විකිණීමට සිදුවනු ඇත. ණය මුදල සඳහා අස්වැන්න එකතු කරගත් ණය හිමියාට වහාම එම වී රුපියල් 12 ගණනේ විකිණිය හැකිය. මෙය තවත් විදියකින් බලතොත් රුපියල් 9 ක ණයක් සඳහා හය මාසයකදී රුපියල් 12 ආපසු ගෙවීමකි. රුපියල් 9 ක ණය මුදලකට හය මාසයකදී රුපියල් 3 ක පොලියක් ගෙවීමකි. වාර්ෂිකව සලකතොත් රුපියල් 9 ක ණයක් සඳහා රුපියල් 6 ක පොලියක් ගෙවීමකි. මෙය අවුරුද්දකට සියයට 66 පොලී අනුපාතිකයක් වෙයි. වී බුසලක් විකුණන්නට සිදුවූයේ රුපියල් 8 ගණනේ නම් මෙම පොලී අනුපාතිකය සියයට 100 දක්වා වැඩි වෙයි. ඉහත දැක්වූ ගණන් හිලවී සහතික මිල ක්‍රමය යටතේ බුසලක් රුපියල් 12 ගණනේ පවතිද්දී සකස් කරනු ලැබුවකි. දැන් එය රුපියල් 14 දක්වා වැඩි කොට ඇත. ණය මුදල් ආපසු ගෙවීමේ කාලය හය මාසයක් වෙතැයි සාමාන්‍යයෙන් අදහස් කරනත් වගා කන්නයක් සම්පූර්ණ වීමට හය මාසයක් ගත නොවන නිසා බොහෝ විටෙක ඊට ඉක්මණින්

ණය මුදල් ආපසු ගෙවනු ලැබේ. ණය මුදල් ඉක්මණින් ගෙවේ නම්, මේ ගණන් බැලීම අනුව පොලියේ අනුපාතිකය තවත් වැඩිවන බැව් පැහැදිලිය.

මෑතක් වනතෙක් ගොවීන්ට සිදුවූයේ සියයට 60 සිට සියයට 100 දක්වා වූ පොලී ප්‍රමාණයන් යටතේ ණය ලබා ගැනීමටය. පොලී අනුපාතිකය වැඩිවීම ඇත්ත වශයෙන් ම දින ගණනක් මුදල්ලේ ගොවීන් දහදුක් විද ලබන අස්වැන්නෙන් වැඩි කොටසක් ගමේ මුදල් ණයට දෙන්නන් වෙත පුද කිරීමකට සම විය. ගමේ පවතින අධික පොලී ප්‍රමාණයන් වැඩ කරන ගොවීන්ගේ උද්‍යෝගය අඩු කරන සුලු විය. මෙම තත්ත්වය නිසා ඇතැම් විට අලුත් ක්‍රම උපයෝගී කර ගැනීම වැනි ක්‍රමවලින් අස්වැන්න වැඩිකර ගැනීමට පවා ඔවුහු උනන්දු නොවූහ. තමන් මහත්සි වී අස්වැන්න වැඩිකිරීමෙන් වාසි වන්නේ මුදල් ණයට දෙන්නන්ටම බව පැහැදිලි හෙයිනි. මේ නිසා පීඩිත ගොවීන් තුළ ඇති වූයේ උනන්දුවක් නොව වෛරයකි. ණය හිමියෝ ගිනි පොලී අයකිරීමෙන් පමණක් තෘප්තිමත් නොවූහ. ඒ හැරෙන්නට ගරු සත්කාර වැනි වෙනත් දේද ඔවුහු අපේක්ෂා කරති. ණය හිමියාගේ ගෙදර දොරේ කට යුත්තක්, උත්සවයක් වැනි අවසානවකදී අවුත් නොමිලයේ වැඩ කටයුතු කරදෙන්නට පවා ණය ගැනී ගොවියන්ට සිදුවේ. ගමේ කඩ පොළ, පන්සල, පමණක් නොව ඇතැම් විටෙක මහ මගදී වුව හමුවුවහොත් තමන්ට ගරු සරු හා ආචාර කරනු ඇතැයි බලාපොරොත්තු වෙති. ණයගත් ගොවියන්ගෙන් පමණක් නොව ඔහුගේ භාග්‍යව දරුවන් ඇතුළු අය ගෙන් පවා මෙම යටහත් භාවය බලාපොරොත්තු වූහ. බැංකුවෙන් ණය දෙන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැත. එහි දී ණය හිමියා හා ණය කරුවා අතර ඇතිවන සම්බන්ධය බැංකුව හා ගණු දෙණු කරුවෙකු අතර ඇතිවන සම්බන්ධයකට සමවේ. එහෙත් ගමේ මුදල් හිමියන්ගෙන් ණය ගත හොත් එම සම්බන්ධය මිස්වාම් සේවක සම්බන්ධයක් වෙයි. නැතහොත්, ඇතැම්විටක එය ස්වාමි වහල් සම්බන්ධයකට ද පෙරලිය හැක. ගම්බද 'ෂයිලොක්' ලාට ණය ගැනිවූ ගොවීන්ට

නිදහස් රටක නිදහස් වැසියන් මෙන් ජීවත් වීමේ හැකි කම ද, මෙනසින් තුරන් වේ.

ඉහත පැහැදිලි කර ඇති පරිදි, ආණ්ඩුවේ දෙපාර්තමේන්තු මගින් කෘෂිකාර්මික ණය දෙනු ලැබූ පසු, පසුගිය වකවානු වල දී ණය මුදල් මාස දෙක තුනක් පමණ වීමේ හේතුවෙන් තම වගා කටයුතු සඳහා ගිණි පොලියට ණය ගැනීමට ගම්බද ගොවීන්ට සිදුවිය. ගොවීන්ට අවශ්‍ය කමක් නැති විටෙක, ණය දෙන විට ඇත්ත වශයෙන් ම කියතොත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණි. කෙසේවුව ද, ගොවීන්ගේ අධිකතර දුප්පත් කම නිසා ආණ්ඩුවෙන් දෙන ණය මුදල් ගත් තට සිදුවූ අතර, එසේ ගත් මුදල් වෙනත් හදිසි අවශ්‍යතාවයන් සඳහා යොදාගන්නා ලදී.

අස්වනු කපා පාගා ගන්නා කාලයේදී ගම්බද ණය හිමියා කමතට එන හෙයින්, තම අස්වැන්න බුසල රුපියල් 8, 9, ගණනේ ඔවුන්ට දෙනු විනා ගොවීන්ට කළ හැකි අත් කිසිවක් නැත. මෙම බලයෙන් කළ වෙළඳාමෙන් ගම්බද ණය හිමියාගේ ණය මුදල් ගෙවීමෙන් පසු ගොවීන්ට ඉතිරි වන්නේ ඉතාම සුළු මුදලකි. එම සුළු මුදල තමන්ගේ පාරිභෝගික කටයුතු හා අනිකුත් අවශ්‍යතාවයන් සඳහා යෙදීමෙන් පසු ආණ්ඩුවේ ණය මුදල් ගෙවීම සඳහා යමක් ඉතිරි වෙතොත් ඒ කලාතුරකිනි. බල කිරීමෙන් තොර විමත් අයිතිවාසිකම් හා පහසු කම් උදුරා නොගැනීමෙන් පොලී ප්‍රමාණයේ අඩු කමක් හේතු කොට ගෙන ආණ්ඩුවේ ණය මුදල් ආපසු ගෙවීමට ඔවුහු උත්සාහ යක් නොදරති. ණය නිසිකලට නොගෙවීම නිසා ගොවියා ආණ්ඩුවේ ණය ගෙවීම අතපසු කළ අයෙකු ලෙස හටවූ ගැසේ. දැන් ඉතින් ඉතා ලෙහෙසියෙන් ම හෙනෙම ගම්බද ණය හිමියාගේ රුකඩයක් බවට පෙරලා ගන්නට හැකිවේ. ඔහු පමණක් නොව ඔහුගේ බිරිද ද, දරුවන් ද එම ණයහිමියාගේ වහල් දැලට පැටලේ. මෙය ගොවි ජීවිතයේ පැවති සාමාන්‍ය බෙදුණක තත්ත්වයයි.

**පිදි ඊර්බා**

එහෙත් භාග්‍යයකට මෙන් ඔවුන්ගේ අනාගත කලු වලාවේ පිදි ඊර්බාවක් මතු වී ඇත. මහජන බැංකුවෙන්, අවශ්‍ය කලට

වේලාවට ණය මුදල් ලබා ගත හැකිවීමේ හේතුවෙන්, පසුගිය අවුරුදුවල ගොවීන්ට මුහුණ දීමට සිදුවූ අවහිරතාවයන් අද තුරන් වී ඇත. මහජන බැංකුව 1967 ජූලි මාසයේ පලමුවන වතාවට හාපුරා කියා ණය දීම ආරම්භ කළේය. එ නසින් මෙවර, පළමු වන වතාවට ගොවි ජනතාවට කලට වේලාවට ණය ලැබුණි. සීසැම සඳහා අවශ්‍ය මුදල්, සීසැමේ කටයුතු කිරීමට මත්තෙන් ලබා ගැනීමට ගොවීන්ට හැකිවිය. බිත්තර වී ඉඳි මට මත්තෙන්, අවශ්‍ය බිත්තර වී මිලදී ගැනීම සඳහා මුදල් ලබා ගැනීමට ගොවීන්ට හැකිවිය. ගමේ ගිනි පොලී කරුවන් මෙනෙක් ග්‍රාමීය ණය කටයුතුවල වූ සහභාගිත්වය මෙවර කැපී පෙනෙන අයුරින් ඉවත් වීමට මහජන බැංකුව විසින් ණයදීමේ ප්‍රතිඵලය කියා පායි. මුලු අස්වැන්න සඳහා රු. 8 ගණනේ අත්තිකාරම් දුන් මහත්වරු මේ වාරයේ ගමට නොපැමිණියහ. ඉදිරි කාලයේ දීත් මෙම මහත්වරුන් සදා කාලයටම ගමෙන් ඉවත් කිරීම සඳහා ගොවියන් ශුණ වන්නව හා කල්පනාකාරීව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මහජන බැංකුව ණය කටයුතුවලදී එක් වැදගත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේය. එනම්, ණය මුදල එකවිට නොදී අවස්ථා කීපයකින් දීමත් තවත් සැහෙන තැනෙක දුවා වලින් ණය මුදල් දීමත්ය. වගා කළ ඉඩම් අක්කරයක් ඇති ගොවියෙකුට රුපියල් 220 ක් පහත සඳහන් ආකාරයෙන් දෙන ලදී:—

පොහොර	...	... රු. 56
සීසැම	...	... රු. 56
බිත්තර වී	...	... රු. 32
වල්පැල ඉදිවීම	...	... රු. 25
පැල සිටුවීම	...	... රු. 25
අස්වනු කපා පාගා ගැනීම	...	... රු. 25
		එකතුව ...රු. 220

පළමුවෙනි කොටස් මුදල රු. 105 සිට 137 අතර ගණනක් වන අතර එය මුදලින් දෙනු ලැබිය. රු. 58 ත් රු. 90 ත් අතර වූ තවත් කොටසක් බිත්තර වී සපයන්නන් වෙත ගෙවීම සඳහා වෙන් කරනු ලැබිය. තවත් සීමිත අවස්ථා කීපයක මෙසේ කෘෂිකාර්මික හා පෝර සඳහා වෙන් කරනු ඇත. රු. 25 ක් වූ

අවසාන ගෙවීම අවශ්‍යත්වයක් ඇතිවුවහොත් පසුව ගෙවනු පිණිස තබා ගනු ලැබිය. මෙසේ ණය මුදල් වාරික වශයෙන් දීම නිසා නියමාකාරයෙන් සංවර්ධන කටයුතු සඳහාම එම මුදල් යෙදුණු අතර ගොවීන් විසින් මුදල් වැරදි ආකාරයෙන් පාවිච්චි කිරීමද වැලකුණි. මෙවැනි ණය ක්‍රමයක සම්පූර්ණ සාර්ථකත්වය සඳහා ගමේ සමුපකාර සමිතියේ සහයෝගය ඉතාමත්ම වැදගත් වෙයි.

මෙයින් පසුව අස්වනු කපන කාලයේදී මහජන බැංකු ක්‍රමය යටතේ ණයක් ගත් ගොවියෙකු බලන්නට එන්නේ මිත්‍රයන් දෙදෙනෙකු පමණි. සහතික වී මිල ක්‍රමය යටතේ නියමිත මිලටත් වඩා ඉහළ මිලක් දීමට සූදනම් නගරබද වෙළෙන්දා එක් අයෙකි. අනෙක් අය සමුපකාර සමිතියේ කළ මනාකරුය. පළමුවෙනි සම්බන්ධතාවයේදී තමා සතු අස්වැන්න සියල්ල වුවත් විකුණා කෙලින්ම මුදල් ලබා ගැනීමට ගොවියාට නිදහස ඇත. සමුපකාර සමිතියේ කළමනාකරු සැලකිලිමත් වන්නේ ණය ආපසු අයකර ගැනීමටය. වැඩිමිලට විකුණා මුදල් ලබා ගෙන එයින් ණය මුදල් ගෙවන්නේ නම් සමිතියට එය ප්‍රමාණවත්ය. නොඑසේව සමිතියට අස්වැන්නෙන් ණය ආපසු ගෙවන්නේ නම් රුපියල් 220 ක් ණයට ගත් ගොවියෙකුට වැඩිම වුනොත් තම ණය හා පොලියද එකතුව මුද්‍ර මුදලම ආපසු ගෙවීම සඳහා දිය යුතු වන්නේ වී බුසල් 17 ක් පමණි.

මෙසේ තමන් විසින් ගන්නා ලද ණය සම්බන්ධයෙන් අද ගොවියා ඉක්මන් තීරණයකට එළඹිය යුතුව ඇත. ප්‍රශ්ණය වී ඇත්තේ ණය ආපසු ගෙවීම ද යන්නය. ඔහු ණය නොගෙවන්නේ නම් තාවකාලිකව මහත් වාසියකට පත් වුවාසේ හැඟෙන්නට පුළුවන. අද ඔහුට එම අමතර මුදල් වියදම් කරමින් ප්‍රීතිවන්නට පුළුවන. එහෙත් හෙට ගැන කවරේද? මාස් කන්නය සඳහා ගත් ණය මුදල ආපසු ගෙවා, නැවතත් ඉක්මණින්ම යල් කන්නය සඳහා ණයක් ගන්නවාට වඩා එම මුදල ඊළඟ යල් කන්නය සඳහා යෙදීම වඩාත් සුදුසු යයි ඇතැම් විටෙක ඔහුට තර්ක කරන්නට පුළුවන. ඔහු අන්තීමේදී ණය නොගෙවන්නට තීරණය කොට මුදල් යල් කන්නයේ

වගාව සඳහා යෙදුවේ යයි සිතමු. එම වර අස්වැන්න සශ්‍රීකව වී නම් ප්‍රශ්ණයක් නැත. එහෙත් කන්නය සම්පූර්ණයෙන් අසාර්ථක වුවහොත් හෝ නැත්නම් නිෂ්පාදන වියදම් ඉහළ ගියහොත් හෝ ණය ආපසු ගෙවීම ලෙහෙසි නොවේ. මෙවැනි විටෙක හෙතෙම නැවතත් ගම්බද ගිනි පොලී කරුවන්ගේ දැලට අසුවීමේ අවදානමකට මුහුණ පාන්නේ නැද්ද? එවැනි අවාසනාවන්ත තත්ත්වයකදී නැවතත් ගොවියා මෙන්ම ඔහුගේ බිරිද හා දරුවන් සදාකාලික වහල් භාවයකට යටත් වන අතර ගම්බද ණයදෙන් නාගේ ඊනියා කීර්තිය හා සෞභාග්‍යය සඳහා යළි යළිත් වැඩ කරන්නට ඔවුනට සිදුවේ.

**පාචා දීමක්**

මෙසේ ණය මුදල් නිසි කලට නොගෙවීමෙන් ගොවියා ගම්බද 'ෂයිලොක්' ලාට තමන්ගේ අනාගතය පාචා දෙයි. ඒ වුවද මහජන බැංකුවෙන් ණය ගැනීමේදී එකඟ වන කොන්දේසි නිසා බැංකු ණය නොගෙවා බේරී යාමට මගක් සොයා ගැනීමටද අපොහොසත් වෙයි. ණය නිසි කලට නොගෙවුවහොත් තමන්ට නොමිලයේ ඇති සහල් සලාක පොත අහිමි වේ. සලාක පොත අහිමි කර ගැනීම කළ හැකි විශාලම මෝඩ කමකි. ණය මුදල් නිසි කල්හි ආපසු ගෙවීමට උනන්දු කරනු පිණිස මෙවැනි බලපෑමක් අවශ්‍ය වී ඇත්ත්, සියල්ලන්ම, නැතහොත් සියල්ලන්ම පාහේ මෙම ණය ගෙවීමෙන් කෘෂිකාර්මික ණය ක්‍රමයේ අලුත් වාර්තාවක් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කරමු.

අනෙක් අතට නිසි කලට ණය ගෙවීම ගම්බද ගොවියන් භාග්‍යවන්ත තත්ත්වයක් කරා ගෙනයනවා ඇත. එහි එක් ආසන්න ප්‍රතිඵලයක් වනුයේ පොලී ප්‍රමාණය අඩු වීමයි. සමිතියට ණය මුදල ලැබී දින 270 ක් ඉක්ම වුවහොත් එම ණය මුදල සඳහා සියයට 12 පොලී ගෙවිය යුතු වෙයි. ණය ඉන් පෙර ගෙවුවහොත් අයවිය යුතු පොලිය සියයට 9 දක්වා අඩුවෙයි. තවත් පැහැදිලි ආසන්න ප්‍රතිඵලයක් නම් සමිතිය සම්පූර්ණ ණය මුදල නිසි කලට ගෙවා දැමුවහොත් ඔවුනට පොහොර සඳහා සියයට 50 ක සහනාධාරයක්

ලැබීමය. අඩු කරන ලද සහනාධාරය පොහොර සදහා ගෙවන ලද මුදලින් ¼ ක් ආපසු ගෙවීමකට සම වේ.

**වෙනත් වාසි**

මේ හැරෙන්නට ආර්ථික හා සාමාජික වශයෙන් තවත් වාසි හා ප්‍රතිඵල ඇත. ණය නිසියාකාරව ගෙවා ඇති ගොවියකු මෙයින් පසුව වඩාත් සාධාරණ හා යුක්ති සහගත පොලියකට ණය ගැනීමට සුදුසු කමක් ලබයි. දැනට ඇති පොලී අනුපාතිකය සියයට 9 කි. එමෙන්ම කෙනෙකු අනපේක්ෂිත අභාග්‍ය වන්ත තත්ත්වයකට වැටෙන්නට බැරි නැත. යම් හෙයකින් නිෂ්පාදන වියදම් අධික වූයේ නම් ණය මුදලේ මූර්ත ප්‍රමාණය වැඩිවී ඔහු අසීරු තත්ත්වයකට වැටෙන්නට ඉඩ ඇත. එමෙන්ම ගොවියා සම්පූර්ණ අස්වනු විනාශයකට මුහුණ පෑ හැකිය. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක දී පවා පළමු ගත් ණය නිසිකලට ගෙවා ඇත්නම්, ඔහුට සහනයක් ලබා ගත හැකිය. එබඳු අවස්ථාවක එම ණය මුදල ආපසු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කරගෙන ඊළඟ වගා කන්නය සදහා අළුත් ණයක් ගැනීමට ඉඩ ලැබේ. මේ අනුව ඊළඟ වගාවෙන් ලැබෙන අස්වැන්නෙන් පළමු ණය සම්පූර්ණයෙන් හෝ නො එසේ නම් සැහෙන ප්‍රමාණයකින් ගෙවීමට හැකිවනු ඇත. පෙර කාල වලදී කුඹුරු පාලුවීම වැනි දුර්භාග්‍ය ජනක තත්ත්වයක් ඇති වූයේ නම් තමන්ගේ මූලික ජීවනෝපාය මාගීය පවා කැප කිරීමේ අනතුරුදැයි තත්ත්වයකට ගොවියා මුහුණ පා සිටියේය. මෙතෙක් බලන කළ අද මහජන බැංකු ක්‍රමයෙන් ගොවි ජනතාවට සිදුවී ඇත්තේ ඉමහත් සෙතකි.

මේ හැරෙන්නට ස්ථිර සාර ස්වරූපයේ දීර්ඝ කාලීන ප්‍රතිඵල කීපයක් ද ඇත. ගමක ගොවියන් තමන්ගේ ණය මුදලේ අවුරුදු තුන හතරක් මුළුල්ලේ නිසියාකාරව ගෙවා ඇත්නම් ඔවුන් සම්බන්ධිත සමුපකාර සමිතිය ලාභ ජනක තත්ත්වයකට පැමිණෙනවා පමණක් නොව ණය කටයුතු සම්බන්ධයෙන් විශ්වාස දායී සාමාජිකයින් ඇති සමිතියක්

වශයෙන් ගෞරවයට පාත්‍ර වනවා ද ඇත. එවැනි සමිතියක් මහජන බැංකුවේ සුපරීක්ෂා කාරිත්වය හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය බැංකුවක් සදහා තෝරා ගැනීමට ද ඉඩ කඩ ඇත. සමිතියක ග්‍රාමීය බැංකු අංශයක් මුළුමනින් ම නොවෙනත් සැහෙන ප්‍රමාණයකින් මුළු ගමේම ණය අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සමත් වෙයි. ගමක ග්‍රාමීය බැංකුවක් නගරයකට වැනිජ බැංකුවක් මෙන්. ග්‍රාමීය බැංකුවකට රුපියල් 5,000 දක්වා ණය දීමේ හැකියාව ඇති අතර මෙය ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම හා එහි සංවර්ධනය වේගවත් කිරීමට බලවත් සේ උපකාරී වෙයි.

අතීතයේ ණය ගැනිභාවයේ වියගහට දර දඩු වශයෙන් ගොදුරු වෙමින් සිටි ග්‍රාමීය ජනතාවට නැවත වරක් නිදහස් සමාජයක නිදහස් පුරවැසියන් වශයෙන් ජීවත් වීමේ ස්වර්ණමය අවස්ථාවක් මෙතෙක් උදාවී ඇත. එහෙත් වාසනාවන්ත යුගයක් කරා ගමන් කිරීමේ නියම මඟ තෝරා ගැනීම ජනතාවට සතුය. මෙම අවස්ථාව මඟ හැරියොත් දිගින් දිගටම තැවෙමින් ලතවෙමින්, අනාගත පරම්පරාව පවා දහසකුත් එකක් වේදනාවන්ට ගොදුරු කිරීමට ජනතාවට සිදුවෙනවා ඇත. ඕනෑම ආයතනයකට කළ හැක්කේ කෙනෙකු සෞභාග්‍යය කරා යොමු කිරීම පමණි. එහෙත් පෞද්ගලිකව තමන්ගේ පමණක් නොව ජනතාවගේත් රටේත් සුභ සිද්ධිය තකා වගකීම තෝරාමී ගෙන ඥානවත්තව කටයුතු කිරීම පුද්ගලයාගේ පරම යුතුකමය.

“ සදාකාලික එකම තත්ත්වය  
 නොමැත ගැමියාගට ලැබෙන්නේ  
 අවස්ථාවක් පැමිණී කල ඉන්  
 නියම ලෙස කටයුතු කරන්නේ  
 එවිට ගැමියාගේ අනාගත දුක්  
 නිවී ප්‍රීතිය ලං කරන්නේ  
 අවස්ථාවට පැවොතින් පිටු  
 ගිළුනු හිරු මෙන් අඳුරු වන්නේ ”